

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කැබිනිගොල්ලුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කැබිනිගොල්ලුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහභරීම් මෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, මෙම වාර්තාවේ 1.6 ඡේදයේ 1.6.1 (අ) ඡේදය හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) යකාවැව ජල ව්‍යාපෘතියෙන් 2023 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ජල ගාස්තු ආදායම රු.366,190 ක් වුවත්, එය රු.166,526 ක් ලෙස 2023 වර්ෂයේ වත්කම් හා වගකීම් ප්‍රකාශයේ රු.199,664 ක් අඩුවෙන් දක්වා තිබුණු අතර මේ පිළිබඳව ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව තුළින් අනාවරණය කර ඇතත් සමාලෝචිත වර්ෂයේදී ද එය නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී වර්ෂයේ අතිරික්තයට රු.11,337,773 ක් වූ වාර්ෂික ක්ෂය ගලපනු වෙනුවට 2023 දෙසැම්බර් 31 දිනට සමුච්චිත ක්ෂය වූ රු.52,534,018 ක් ගලපා තිබුණි.	පිළිගන්නා බව.	මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී ගැලපීම් කළ යුතු ගෙවිය යුතු දෑ වල වැඩිවීම රු.39,510,872 ක් වුවත්, ගැලපීම් කර තිබුණේ රු.5,583,289 ක් පමණක් විය.	පිළිගන්නා බව.	-එම-

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වත්කම් හා වගකීම් ප්‍රකාශනය අනුව ගොඩනැගිලි, මෝටර් වාහන, යන්ත්‍ර, කොන්ක්‍රීට් පාරවල්, කුට්ටිගල් පාරවල්, වෙනත් ප්‍රාග්ධන වත්කම් සහ බෝක්කුවල වටිනාකම රු.51,199,718 ක් වුවත් උපලේඛන අනුව එය රු.42,388,412 ක් වූයෙන් රු.8,811,306 ක වෙනසක් විය.	පිළිගන්නා බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ අයහාරය රු.2,006,687 ක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අයහාරය ඉක්මවූ වියදම රු.8,847,011 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	1,028,100	969,900	891,300	120,600	1,269,000	863,370	863,370	-
(ii)	කුලී	20,090,777	16,309,024	13,621,005	6,938,887	12,870,665	11,025,542	10,008,894	5,986,695
(iii)	බලපත්‍ර ගාස්තු	1,154,738	1,487,005	626,670	1,530,422	410,500	321,900	321,900	-
(iv)	වෙනත් ආදායම්	8,099,159	6,616,021	1,338,161	17,837,156	4,291,517	7,547,010	4,130,480	10,271,913
		<u>30,372,774</u>	<u>25,381,950</u>	<u>16,477,136</u>	<u>26,427,065</u>	<u>18,841,682</u>	<u>19,757,822</u>	<u>15,324,644</u>	<u>16,258,608</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කුලී		
(i) 2020 වර්ෂයේ සිට පැවත එන කඩ කාමර 04 ක් සඳහා අයවිය යුතු රු.126,000 ක් වූ හිඟ කඩ කාමර කුලිය සමාලෝචිත වර්ෂයේදී ද අයකරගෙන නොතිබුණු අතර ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර නොතිබුණි.	සමථ මණ්ඩල වාර්තාව ලබා ගැනීමට කටයුතු කර ඇති බව.	නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) 2019 වර්ෂයේ සිට පැවත එන රු.120,311 ක් වූ සහ 2020 වර්ෂයේ සිට පැවත එන රු.12,800 ක් වූ ගල් රෝල කුලියට දීමේ ගාස්තු සමාලෝචිත වර්ෂයේදී ද අයකරගෙන නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර නොතිබුණි.	මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව.	නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.

- (iii) 2019, 2020 සහ 2022 වර්ෂයන්හි සිට පැවත එන පිළිවෙලින් රු.265,900 ක්, රු.113,103 ක් සහ රු.68,700 ක් වූ බැංකෝලෝඛර යන්ත්‍රය කුලියට දීමේ ආදායම සමාලෝචිත වර්ෂයේදී ද අයකරගෙන නොතිබුණු අතර ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර නොතිබුණි.
- මූලික විමර්ශනයක් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව.
- නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
- (iv) 2020 වර්ෂයේ සිට පැවත එන රු.82,080 ක් වූ ගලි බඩුසර් කුලී ආදායම සමාලෝචිත වර්ෂයේදී අයකරගෙන නොතිබුණු අතර ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර නොතිබුණි.
- අදහස් දක්වා නොමැත.
- නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
- (ආ) වෙනත් ආදායම්
- පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.6,562,176 ක් හා මුද්දර ගාස්තු රු.10,267,345 ක් අයකරගෙන නොතිබුණි.
- පිළිගන්නා බව.
- හිඟ ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.

පිළිගන්නා බව.

අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

- (අ) සභාව සතු ගල් රෝල, ගලි බඩුසරය සහ බැංකෝලෝඛරය බාහිර පාර්ශව වෙත කුලියට දීමේදී අත්තිකාරම් මුදලක් අයකරගෙන ලබාදීමට කටයුතු නොකිරීම නිසා 2022 වර්ෂයට පෙර සිට අයවිය යුතු රු.594,194 ක ශේෂ පැවතීමට හේතු වී තිබුණි.

පිළිගන්නා බව.

හිඟ ආදායම අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

- | | | |
|---|---------------|--|
| (ආ) 2019 ත් 2022 ත් අතර කාලයක සිට පැවත එන පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් සභාවට ලැබිය යුතු රු.1,084,158 ක ණයගැති ශේෂය සහ 2014 ත් 2022 ත් අතර කාලයක සිට පැවත එන විවිධ ණයහිමියන්ට ගෙවිය යුතු රු.1,747,257 ක ණයහිමි ශේෂ නිරවුල් කිරීම සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි. | පිළිගන්නා බව. | ණයගැති, ණයහිමි ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය. |
|---|---------------|--|

3.3 වාහන පද්ධතිය කළමනාකරණය

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---------------------|---|
| (අ) සභාව විසින් භාවිත කරමින් පවතින වාහන 04 ක් සභාව නමින් ලියාපදිංචි කර ගැනීමට කටයුතු කර නොතිබුණි. | පිළිගන්නා බව. | ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ යුතුය. |
| (ආ) සභාවට අයත් වාහන 03 ක් වර්ෂ 03 කට අධික කාලයක සිට නිෂ්කාර්යව පැවතුණි. | පිළිගන්නා බව. | සභාවට උපරිම ඵලදායීතාවයක් ලැබෙන පරිදි වාහන භාවිතයට ගත යුතුය. |

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---------------------|--|
| (අ) 2024 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු තුළ ඇතුළත් සංවර්ධන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු වටිනාකම වෙන් වෙන් වශයෙන් ඇතුළත් වන පරිදි වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර නොතිබුණි. | පිළිගන්නා බව. | වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කළ යුතුය. |
| (ආ) වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට සහ අයවැය ඇස්තමේන්තු වලට ඇතුළත් කර නොතිබුණු ව්‍යාපෘති 03ක් සමාලෝචන වර්ෂයේදී අවසන් කර තිබුණි. | පිළිගන්නා බව. | වාර්ෂික අයවැය ප්‍රතිපාදනවලට අනුකූල වන පරිදි ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර ව්‍යාපෘති ඉටු කළ යුතුය. |